

**වකුගඩු බද්ධ කිරීමේ සැන්කම සඳහා මූල්‍යාධාර ලබාදීමේ
වැඩපිළිවල යටතේ ප්‍රතිලාභ ලබාගැනීම සඳහා ඉදිරිපත් කරන
අයදුම්පත සමග යොමුකළ යුතු ලියවිලි**

- 01 සැන්කමට අදාළව වෛද්‍යවරයා විසින් නිකුත් කළ ලිපිය
- 02 ජිවරවකදී සැන්කම සිදු කරන්නේ නම්, වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව සඳහන් කර ශ්‍රී ලංකාවේ වෛද්‍යවරයෙකු විසින් කරනු ලබන නිර්දේශය සහිත ලිපිය
- 03 සැන්කම සිදුකරන රෝගලෙන් මණ්ඩලීය සභාපතිතුමා වෙත යොමු කරන ලද ලිපිය (අස්ථාමේන්තු කරන ලද වියදම්)
- 04 සාමාජිකයාගේ ජාතික හැඳුණුම්පතනෙහි සහතික කළ ජායා පිටපතක් (සේවායෝජක විසින් සහතික කළ යුතුය)
- 05 පුර්ව රෝග පරීක්ෂණ වාර්තාවෙහි සහ රෝග නිශ්චය තුණ්බුවෙහි සේවායෝජක විසින් සහතික කළ ජායා පිටපතක්
- 06 සේවායෝජක විසින් යම් මුදලක් ගෙවන්නේ නම්, ඒ සම්බන්ධව සේවායෝජක විසින් නිකුත් කළ ලිපියක් (ප්‍රදානය කරනු ලබන මුදල සඳහන් කළ යුතුය)
- 07 ජනාධිපති අරමුදලෙන් යම් මුදලක් ප්‍රදානය කරනු ලබන්නේ නම්, එය සනාථ කරන ලිපිය
- 08 වෙනත් සංවිධානයකින් යම් මූල්‍යාධාරයක් ප්‍රදානය කරන්නේ නම්, එම සංවිධානයෙන් නිකුත් කළ ලිපියක් (ප්‍රදානය කරනු ලබන මුදල සඳහන් කළ යුතුය)
- 09 සැන්කම සිදුකිරීමෙන් පසුව අයදුම්පත ඉදිරිපත් කරන්නේ නම් සැන්කමට අදාළව රෝගලෙන් ලබ දෙන අවසාන විස්තරාත්මක බිල්පත සහ ගෙවීම වලට අදාළව සියලුම ලදුපත් වල මුළු පිටපත් සහ සේවායෝජක විසින් සහතික කරනු ලබන රෝග නිශ්චය තුණ්බුවේ ජායා පිටපතක්
- 10 ජනාධිපති අරමුදල මගින් බිල්පත්, ලදුපත් වල මුළු පිටපත් රඳවාගත් අවස්ථාවන්හිදී එම අරමුදල විසින් සහතික කරන ලද බිල්පත් /ලදුපත් වල ජායා පිටපත් ඉදිරිපත් කළ යුතුය.

සලකිය යුතුයි :-

- 01 මෙරදි වකුගඩු සැන්කම සිදුකරන්නේ නම් ජාතික රෝගල කොමිෂන, මහ රෝගල මහත්තුවර, ආපලො රෝගල කොමිෂන 05, වෙස්ටර්න් ඉන්පල් රෝගල කොමිෂන 08, ශ්‍රී ජයවර්ධනපුර රෝගල යන රෝගල් මගින් සිදුකරනු ලබන සැන්කම සම්බන්ධයෙන් වන අයදුම්පත් පමණක් භාරගතු ඇත.

- 02 සාමාජිකයාගේ වයස අවුරුදු 70 නොඳක්මවිය යුතුය. (වයස අවුරුදු 70 ඉක්ම වූ සාමාජිකයෙහි ප්‍රතිලාභ ලබා ගැනීමට නම් මහු/අය අවම වශයෙන් අවුරුදු 25 ක සත්‍ය සාමාජිකත්වයකට හිමිකම් ලබා තිබිය යුතු වන අතර එම අවුරුදු 25 ක කාලය තුළ මහු/අය විසින් කිසිදු දායක මුදලක් ආපසු ලබා නොගෙන තිබිය යුතුය)
- 03 වකුගඩු බද්ධ කිරීම සඳහා වන සැන්කම සම්බන්ධයෙන් පමණක් මෙම ප්‍රතිලාභය ලබා දෙනු ලබන අතර වෙනත් වකුගඩු රෝග සම්බන්ධයෙන් මෙම යෝජ්නා ක්‍රමය යටතේ ප්‍රතිලාභ ලබාදීමක් සිදු නොකරනු ඇත. වකුගඩුවක් ප්‍රදානය කරන ප්‍රදේශලයාට මෙම යෝජ්නා ක්‍රමය යටතේ ප්‍රතිලාභ ලබාගනීමට හිමිකමක් නැත.
- 04 සැන්කම සිදුකරන අවස්ථාව වන විට අදාළ සාමාජිකයා මෙම අරමුදලේ සත්‍ය සාමාජිකයෙහි විය යුතු අතර සැන්කම සිදුකරනු ලබන මාසයට පෙර ආසන්නම මාස 12 ක කාලයකට අදාළ සාමාජිකයා වෙනුවෙන් සේවායෝජක විසින් දායක මුදල් බැරකර තිබිය යුතුය.
- 05 ඉහත සඳහන් කර ඇති අවශ්‍යතාවන්ට අනුකූල නොවන ඉල්ලුම්පතු කිසිදු හේතුවක් නිසාවන් හාර ගනු නොලබන අතර ගටු සහගත අයදුම්පත් සම්බන්ධව අවසන් තීරණය මණ්ඩලය සතු වනු ඇත.
- 06 නිවැරදිව සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පතුය ආදාළ ලියවිලි සමග පහත සඳහන් ලිපිනයට යොමු කරන්න.

කළුමණාකරු (ප්‍රතිලාභ පරීපාලන)

සේවා නියුක්තයන්ගේ හාර අරමුදල් මණ්ඩලය
නු. පෙ. 807, කමිකරු මහලේකම් කාර්යාලය
කොළඹ 05.

දුරකථනය : 011-2581704

ංක්ස් : 011-2368037

රටීල්/නිලස් 2(1)

සේවා නියක්තයන්ගේ හාර අරමුදල් මණ්ඩලය
වකුගත් බද්ධ කිරීමේ සහ්කම සඳහා සහායවීමේ වැඩ පිළිවෙළ
සඳහා වූ අයදුම්පතන

කාර්යාලිය ප්‍රයෝග්‍රැම් සඳහා

1 - කොටස (සාමාජිකයා විසින් සම්පූර්ණ කළ යතුය)

- 01 (1) සාමාජිකයාගේ සම්පූර්ණ නම : -
 (11) මුලකුරු සමග සාමාජිකයාගේ නම : -
- 02 (1) ලිපිනය : -

 (11) දුරකථන අංකය : -
- 03 (1) උපන් දිනය : - (11) වයස : - අවුරුදු මාස දින.....
- 04 ජාතික හැඳුණුම්පතන් අංකය (අතිවාර්යවේ) : -
- 05 (1) සේවය කරන ආයතනය : -
 (11) සේවය කරන ආයතනයේ ලිපිනය : -
- 06 (1) සේවාගෝපීකයේ සේ. අ. අ./පු. අ. අංකය : -
 (11) සාමාජික අංකය : -
- 07 සේවය ආරම්භ කළ දිනය : -
- 08 රැකියාව : -
- 09 බැංකු ගිණුම පිළිබඳ විස්තර : -
 (1) බැංකුවේ නම : -
 (11) බැංකු ගාබාව : -
 (111) ගිණුම අංකය : -
- 10 වකුගත් සහ්කම පිළිබඳ විස්තර (වෛද්‍ය වාර්තා ආමිණිය යුතුයි) : -
- 11 සහ්කම සිද්ධකිරීමට අදහස් කරන රෝගල : -

- 12 සැන්කම සිදුකිරීමට අදහස් කරන දිනය :-
- 13 සැන්කම සඳහා වියදම් වන/වියදම් වූ මුදල :-
- 14 යෝජිත ප්‍රතිකාර සඳහා අවශ්‍ය වියදමෙන් කොටසක් වෙනත් මාර්ග වලින් සපයා ගන්නේ නම් ඒ පිළිබඳ විස්තර පහන සඳහන් කරන්න.
- | | |
|-----------------------------------------------------------------|----------|
| මුදල ලබාගත් මාර්ග | ප්‍රමාණය |
| 1 ජ්‍යාධිපති අරමුදලින් | රු. |
| 2 රෝගියාගේ සේවා ස්ථානයේ වෛද්‍යාධාර දීමේ ක්‍රමයක් ඇත්තම් ඒ මගින් | රු. |
| 3 | |
- 15 මිට පෙර හදවත් සැන්කමක්/වකුගඩු බද්ධ කිරීමක් වෙනුවෙන් ආධාර මුදල මෙම අරමුදලන් ලබාගෙන ඇද්දී :-
- ලබාගෙන ඇති ආධාර මුදල ප්‍රමාණය :-
- 16 ඉහත දක්වා ඇති තොරතුරු සත්‍යාච්චත්, නිවුරද්ධිත්, බව ප්‍රකාශ කරන අතර අසත්‍ය තොරතුරු සපෘතුවහාන් රේට එරෙහිව නීති මගින් ක්‍රියා කළ හැකි බව දැනීම්.
- මාපටැගිල් සම්කුණු

වම දකුණු

.....
සාමාජිකයාගේ අත්සන

දුරකථන අංකය :-

දිනය :-

2 - කොටස : සේවායෝජක විසින් සම්පූර්ණ කළයුතුයි

1 හි පිහිටි
 (ලිපිනය)
 හි කළමණාකරු/පාලක/අයිතිකරු
 (ආයතනයේ නම)

..... වන මම සේ. අ. අ. /පු. අ. අ.
 අංක සහ ජ්‍ය.හැ. අංකය :-

දින තැමස්තා දින
 (සාමාජිකයාගේ නම)

සිට මේ දක්වා මෙම ආයතනයේ සේවාතියුක්තව සිටින බව මෙයින් සහතික කරමි.

11 තවද අප විසින් මහු ඇය වෙනුවෙන් සේවාතියුක්තයන්ගේ හාර අරමුදලේ දායක මුදල අබැව මෙ වෙත එවා ඇති බවත්, තවදුරටත් මහු ඇය අප ආයතනයේ සේවාතියුක්තව සිටින බවත්, සහතික කරන අතර සැත්කම සිදුකිරීමට තියෙනි, සිදුකරන ලද මාසයට පෙර මාස හය (06) සඳහා මහු ඇය වෙනුවෙන් තැන්පත් කරන ලද දායක මුදල පිළිබඳ විස්තර පහත දක්වා ඇත.

| | | | | | | |
|-----------|--|--|--|--|--|--|
| මාසය | | | | | | |
| දායක මුදල | | | | | | |

111 මෙය අමතරව අප විසින් සියලුම සේවකයින් වෙනුවෙන් ඉහත මාස හය (06) සඳහා ගෙවන ලද සේවාතියුක්තයන්ගේ හාර අරමුදලේ දායක මුදල පිළිබඳ විස්තර පහත දක්වා ඇත.

| මාසය | මාසය සඳහා ගෙවන ලද සම්පූර්ණ මුදල | ගෙවන ලද දිනය | වෙක්පත් අංකය |
|------|---------------------------------|--------------|--------------|
| | | | |
| | | | |
| | | | |
| | | | |
| | | | |
| | | | |

iv ඉහත කාලසීමාවට අදාළව දායක මුදල ගෙවන ලද්දේ ආකාති ආර් 1 මගින් ද / ආකාති ආර් 4 මගින් ද

V ආකෘති අංශ 1 මගින් මුදල් ගෙවන්නේ නම් එම කාලීස්මාවට අදාළව ආකෘති 11 වාර්තා,

- (අ) දැනටමත් ඔබ ආයතනය වෙත එවා අති අතර එම වාර්තාවේමහුගේ/අයගේ නම ඇතුළත් වී ඇති බවත්,
- (ආ) ඉදිරියේ දී එව්‍යම තියමින බවත් එම වාර්තාවේ මහුගේ/අයගේ නම ඇතුළත් කරන බවත් සහතික කරමි

V1 අප ආයතනයේ සේවයේ නියුතු
 මහතා/මහත්මිය/ මෙනවියගේ වකුගත් සත්කම වෙනුවෙන් රුක
 මුදලක් අප ආයතනය මගින් ගෙවා ඇත/ගෙවීමට එකාග්‍රව ඇත/කිසිම ගෙවීමක්
 තොකරයි. (අතවුදා වෙන කපාහරීන්න)

ඉහත සඳහන් තොරතුරු සත්‍ය හා තිබුරු බව මෙයින් පකාශ කරන අතර මෙහි යම් අසත්‍ය තොරතුරක් සැපයුවහාන් සේවා නියුක්තයන්ගේ හාර අරමුදල් පනතේ 39 වන වගන්තිය යටතේ මට විරුද්ධව උසාවියක තැඩිපරතු ලැබිය හැකි බව මම දෙනීම්

දිනය :-.....

.....
 සේවායෝග්‍රකාගේ අත්සන

නිල මුදාව

දුරකථන අංකය :-